



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2208/21 - 2020 දෙසැම්බර් මස 30 වැනි බදාදා - 2020.12.30

(රජයේ බලයිට ප්‍රසිද්ධ කරන ලදී)

### IV (අ) වැනි කොටස - පලාත් සභා

#### පලාත් සභා නිවේදන

ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154 (ර) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 154 (අ) ව්‍යවස්ථාව යටතේ කරනු ලබන නිවේදනයයි

1984 අංක 37 දරන විනෝද බදු (සංගේධින) පනතින් සංගේධිත 1946 අංක 12 දරන විනෝද බදු ආයුධනතේ 2 (1) උපවත්තිය යටතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කොළඹ මහ නගර සභාව විසින් 2020.07.30 වැනි දින සභා සම්මත කරන ලදව්, 1989 අංක 12 දරන පලාත් සභා (ආනුෂ්‍යානික පනතේ) 2 වන වගන්තිය සමග කියවිය යුතු විනෝද බදු ආයුධනතේ 2 (2) උපවත්තිය යටතේ සඳහන් විධිවිධාන අනුව මා වෙත පැවරී ඇති බලකළ ප්‍රකාරව අනුමත කර එකී අනුමැතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 2203/28 හා 2020.11.26 වැනි දින දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2020.11.18 දිනැති නිවේදනයට ඇතුළත් විනෝද බදු පැනවීමට අදාළ උපලේඛනය ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154 රු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 154 ඇ ව්‍යවස්ථාව යටතේ මා වෙත පැවරී ඇති බලකළ ප්‍රකාරව මෙහි උපලේඛනයයි සඳහන් ආකාරයට සංශෝධනය කරනු ලබන බව මෙයින් නිවේදනය කරමි.

තවද මේ වන විට කොළඹ-19 වසංගත තත්ත්වය යටතේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුව ඇති බලපැම හා කොළඹ-19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආයුධනතේ විධිවිධානයන්ට අනුකූලව පනවන්නට යොදා රෙගුලාසි මගින් විනෝද සංදර්ජන පැවැත්වීමේදී අනුගමනය කළ යුතු බවට සඳහන් තියෙමයන් යටතේ වන කරනු ඇ හේතු කොට ගනීමින් පොදු මහජන පුහ සිද්ධිය පිණිස ඉහත කි පරිදි අදාළ සංශෝධනයන් සිදු කරන බවද මෙයින් නිවේදනය කරමි.



තවද 2021 හා 2022 වර්ෂ සඳහා මේ හා සම්බන්ධයෙන් වූ නැවත නියමයක් කරන තෙක් මෙහි පහත උපලේඛනය යටතේ වූ ප්‍රතිගතයන් කොළඹ මහ නගර සභාව විසින් මහා නගර සභා බල ප්‍රදේශය තුළ විනෝද බඳු ආයුපනත යටතේ වූ සංදර්ජන සඳහා අයකළ යුතු විනෝද බඳු ප්‍රතිගතය වශයෙන් සැලකිය යුතු බව ද මෙයින් වැඩි දුරටත් නිවේදනය කරමි.

රෝජාන් ගුණතිලක,  
ආර්ථික ඇන්ඩ්‍රු බාර විෂ්ටස්වී යුත්ස්ථි  
පිළිවිඩි (ගොරව) එල්ඩිඩ්‍රම (ශ්‍රී ලංකා) එන්ඩිසි පිළිස්සී,  
මාර්පල් ඔර් ද ශ්‍රී ලංකා එයාර් ගෝස්,  
ආණ්ඩුකාරවර,  
බස්නාහිර පලාත.

2020 දෙසැම්බර් මස 30 වැනි දින,  
අංක 204, බෙන්සිල් කොඩ්බුක්වූ මාවත,  
බත්තරමුල්ලේ,  
පලාත් සභා කාර්යාලයේ දී ය.

#### උපලේඛනය

අනු අංකය	කාණ්ඩය	විනෝද කටයුත්තේන් ස්වභාවය	ප්‍රතිගතය
01	A	<ul style="list-style-type: none"> <li>● සිනමා දරුණන</li> </ul>	8%
02	B	<ul style="list-style-type: none"> <li>● විදේශීය කලාකරුවන් සහභාගි වන සියලුම ප්‍රස්‍රාග</li> <li>● සියලුම සැණකෙලි, ගුරු ක්‍රියා (සර්කස්)</li> </ul>	12% 10%
03	C	<ul style="list-style-type: none"> <li>● වාණිජ පරමාර්ථයෙන් පවත්වනු ලබන දේශීය දිල්පින් සහභාගි වන සියලුම ප්‍රස්‍රාග සඳහා</li> </ul>	08%
04	D	<ul style="list-style-type: none"> <li>● අන්තර්ජාතික ක්‍රිඩා තරග</li> </ul>	13%
05	E	<ul style="list-style-type: none"> <li>● දේශීය දිල්පින් සහභාගි වන ආහාරපාන රහිතව මිල වන DJ ප්‍රස්‍රාග, නැවුම් සංදර්ජන, Sing Alone සහ වෙනත් නැවුම් වැශ්‍යම් සහිත ප්‍රස්‍රාග</li> <li>● මැර්කි සංදර්ජන, විවිතාංග සංදර්ජන හා විවිතාංග තරග</li> <li>● සුහසාධක සංගම්, ආදි දිජ්‍යාලු සංගම් සහ එවැනි සම්මිත හා සමාජ සංවිධාන විසින් පවත්වනු ලබන ප්‍රස්‍රාග</li> </ul>	08%
06	F	<ul style="list-style-type: none"> <li>● ක්‍රියාත්මක මට්ටමේ පවතින කලාකරුවන්ගේ සංගමයක් මූලිකව පවත්වනු ලබන ප්‍රස්‍රාග (වර්ෂයකට උපරිම ප්‍රස්‍රාග තුනකි)</li> <li>● දේශීය ක්‍රිඩා තරග</li> <li>● දේශීය වේදිකා නාට්‍යය ගීත සහිත ප්‍රස්‍රාග</li> </ul>	08%
07	G	<ul style="list-style-type: none"> <li>● දූනට ප්‍රසිද්ධ කලාකරුවෙකු විසින් තම ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස පවත්වනු ලබන ප්‍රස්‍රාගයක් සඳහා</li> <li>● පාසලක් විසින් පාසලේ සුහසාධනය සඳහා පවත්වනු ලබන අයදුම්කරු විදුහල්පති වන, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිත ප්‍රස්‍රාග</li> <li>● පාසලක් හෝ ආදි දිජ්‍යාලු සංගමයක් හෝ විද්‍යාලිය සංගමයක් පාසලක් වෙනුවෙන් පවත්වන ක්‍රිඩා තරග හා පාසල් ක්‍රිඩා සංගම් විසින් පවත්වන තරගාවලි</li> <li>● උසස් අධ්‍යාපන ආයතනයක දිජ්‍යාලිය සංගමයක් විසින් දිජ්‍යාලි සුහසාධනය සඳහා පවත්වන විනෝද කටයුතු ආදයම රස් කිරීමේ අරමුණින් පවත්වන සංදර්ජනයන්</li> </ul>	07%
08	H	<ul style="list-style-type: none"> <li>● DINNER DANCE / SING ALONE (ආහාර පාන සමග මිල වන රු. 3,000 ට වැඩි ප්‍රවේශපත්)</li> </ul>	07%